

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ජාතික බුද්ධිමය දේපල අරමුදලේ (“අරමුදල”) 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු, 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

අරමුදලේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදලේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වෙනනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල ධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අරමුදලේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අරමුදලේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අරමුදල ක්‍රියා කර ඇති බව,

- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුණුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇත.

1.5 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය 757 (2)	සමාලෝචිත වර්ෂය සඳහා භාණ්ඩ සමීක්ෂණය සිදුකර තිබුණ ද සමීක්ෂණ වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.	ආයතනයේ එක් එක් අංශවල පවතින ඌනතාවලට එම අංශ විසින් හේතු ඉදිරිපත් කළ වහාම එම වැරදි නිවැරදි කරගෙන භාණ්ඩ සමීක්ෂණ වාර්තාවේ පිටපතක් ලැබීමට සලස්වනු ලැබේ.	මුදල් රෙගුලාසි ප්‍රකාරව භාණ්ඩ සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) 2020 අගෝස්තු 28 දිනැති අංක 01/2020 සහ 2022 දෙසැම්බර් 20 දිනැති අංක 01/2020 (ii) දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛ	2020 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ සේවා සම්පාදනය සඳහා අයකරන ගාස්තු ඉහළ නංවා නොමැති සියලුම රාජ්‍ය ආයතන වක්‍රලේඛ ප්‍රකාරව ගාස්තු සංශෝධනය කිරීමට කටයුතු කළයුතු වුවද කාර්යාලය විසින් ගාස්තු සංශෝධනය කර ගැසට් කර නොතිබුණි.	වෙළෙඳ අමාත්‍යාංශ ලේකම්ගේ අංක MT/AGC/NIPO/20 II වෙළුම හා 2025 අප්‍රේල් 28 දිනැති ලිපිය අනුව ඉදිරි කටයුතු කරමින් පවතී.	වක්‍රලේඛ විධිවිධාන අනුව ගාස්තු සංශෝධනය කඩිනමින් සිදු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.189,852,340 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.308,424,933 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.118,572,593 ක පිරිහීමක් නිරීක්ෂණය විය. වෙළඳ ලකුණු ආදායම රු.11,604,572 කින් වැඩිවී තිබුණද ආයෝජන පොළී ආදායම රු.123,109,255 කින් අඩුවීම මෙම පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය
3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමුපකාර තොග වෙළඳ සංස්ථාවට අයත් භූමියක බුද්ධිමය දේපළ අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා 2008/2009 වර්ෂවලදී බුද්ධිමය දේපළ අරමුදලින් රු.මිලියන 22.29 ක වියදමක් දරා ඇති නමුත් එම ගොඩනැගිල්ල පිහිටි ඉඩම සංචාරක කර්මාන්ත ආශ්‍රිත සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය අත්පත් කර ගෙන තිබුණි. ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැය කළ මුදල නාගරික සංවර්ධන අධිකාරියෙන් අයකර ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී වසර 09 ක කාලයක් ගත වුවද, සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ එකඟතාව නොලැබීම නිසා විගණිත දිනය වන 2025 මැයි 15 වන විටත් එම මුදල ප්‍රතිපූර්ණය කර ගැනීමට නොහැකි වී තිබුණි.	මේ සම්බන්ධයෙන් ලිපි ගණනාවක් යොමු කළද මේ දක්වා අදාළ මුදල අය කර ගැනීමට නොහැකි වී ඇත.	භූමියක අයිතිය පවරාගෙන හෝ තහවුරුකර ගැනීමෙන් තොරව ගොඩනැගිලි ඉදිකිරීම නොකළ යුතු අතර වැයකළ මුදල අය කර ගැනීමට කටයුතු කළ යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ අරමුදලේ මුළු ආදායම රු.264,366,459 ක් වූ අතර ඉන් සියයට 66.73 ක් ආයෝජන පොළියෙන් ද, සියයට 33.27 ක් බුද්ධිමය දේපළ පනත යටතේ අයකරන ගාස්තුවලින් ද සමන්විත වී තිබුණි. මෙම ගාස්තු ආදායමින් සියයට 30.08 ක් වෙළඳ ලකුණු ලියාපදිංචිය මත රැස් කළ ආදායම් විය. ඒ අනුව බුද්ධිමය දේපළ පනත යටතේ වන ගාස්තුවලින් ජනිත වන ආදායම සියයට 30 ක් වැනි අඩු මට්ටමක පැවතුණි.	අරමුදලේ සමස්ථ ආයෝජන ප්‍රමාණය රුපියල් බිලියන 1.56 ක් පමණ වන බැවින් එහි පොලී ආදායම, අරමුදලේ සමස්ථ ආදායමෙන් සියයට 66ක ප්‍රමාණයකට ආසන්න වේ. 2024 වර්ෂයේ බුද්ධිමය දේපළ පනත යටතේ අයකරන ගාස්තුවලින් උපයාගැනීමට ඇස්තමේන්තු කර තිබූ ආදායම රුපියල් මිලියන 76.4ක් පමණ වන අතර, සත්‍ය ආදායම රුපියල් මිලියන 87.96ක් වේ. එබැවින් බුද්ධිමය දේපළ පනත යටතේ වන ගාස්තුවලින් ජනිත වූ ආදායම ඇස්තමේන්තුගත අගය ද ඉක්මවා ඇත.	බුද්ධිමය දේපළ පනත මගින් අරමුදලට පවරා ඇති කාර්යයභාරය ඉටු කිරීමට ප්‍රමුඛතාවය දී කටයුතු කළ යුතුය.
(ආ) 2023 හා 2024 වර්ෂවලදී ජේටන්ටි බලපත්‍ර ප්‍රදානය කිරීම පිළිවෙලින් දේශීය 59 හා 40 ද විදේශීයව 141 හා 147 ද ලෙස මුළු එකතුව 200 ක් හා 187 ක් වූ අතර 2024 වර්ෂයේ දී ජේටන්ටි ප්‍රදානය කිරීම සියයට 6.5 කින් පහළ වැටී තිබුණි. තවද ජේටන්ටි අංශයේ ජේටන්ටි අයදුම්පත්‍ර පරීක්ෂා කිරීම්	නිලධාරීන්ගේ හිඟය පරීක්ෂාවන් සංඛ්‍යාවේ අඩු වීමට හේතු වී ඇත.	ජේටන්ටි බලපත්‍ර නිකුත් කිරීම අඩු වීමට හා ප්‍රමාදයට බලපාන හේතු සොයා බලා ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදී පනතේ අරමුණු

සංඛ්‍යාව 2023 වර්ෂයේ 895ක් වුවත් 2024 වර්ෂයේදී එය 595 ක් දක්වා සියයට 33.5කින් අඩු වී තිබුණි.

ඉටුකර ගැනීමට කටයුතු කළ යුතුය.

- (ඇ) කාර්මික සැලසුම් අංශයේ කාර්මික සැලසුම් අයදුම්පත් පරීක්ෂා කිරීම් සංඛ්‍යාව 2020 වර්ෂයේ සිට ක්‍රමයෙන් අඩු වෙමින් පැවති අතර 2024 වර්ෂයේ එය 2020 වර්ෂයට සාපේක්ෂව සියයට 55 ක් දක්වා පහළ ගොස් තිබුණි. කාර්මික සැලසුම් සඳහා 2023 වර්ෂයට සාපේක්ෂව ඉහළ අයදුම්පත් ප්‍රමාණයක් ලැබී තිබුණ ද කාර්මික සැලසුම් ලියාපදිංචි කළ ප්‍රමාණය 2023 වර්ෂයේදී 145 ක් වූ අතර 2024 වර්ෂයේදී 80 දක්වා සියයට 44 කින් පහත වැටී තිබුණි.
- 2020 වසරේ පරීක්ෂා කිරීම් සංඛ්‍යාව 288 ක් ද 2021 වසරේ පරීක්ෂා කිරීම් 164 ක් ද විය. 2022 වසරේ සිට 2024 වසර දක්වා නිලධාරීන් දෙදෙනෙකු විසින් කාර්මික සැලසුම් අයදුම්පත් පරීක්ෂා කරන ලද අතර එම නිලධාරීන් දෙදෙනා ඊට අමතරව ජේටන්ට් (PCT) අයදුම්පත් පරීක්ෂා කිරීම ද සිදු කරන ලදී.
- කාර්මික සැලසුම් ලියාපදිංචිය අඩු වීමට බලපාන හේතු සොයා බලා විසඳුම් ලබාදීමට හා පනතේ විධිමාන ප්‍රකාරව කටයුතු කිරීමට පියවර ගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය හා යහපාලනය

4.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) බුද්ධිමය දේපළ කාර්යාලය ස්ථීරව නව කාර්යාල පරිශ්‍රයකට ගෙන යාමට සැලසුම් කර ඒ සඳහා රුපියල් මිලියන 15 ක් ප්‍රතිපාදනය කර තිබුණ ද සමාලෝචිත වර්ෂය තුළදී එම කාර්යය ඉටු කර නොතිබුණි.	අමාත්‍යාංශයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් කාර්යාල පරිශ්‍රය වෙනත් ගොඩනැගිල්ලකට රැගෙන යාමට ඉදිරි කටයුතු සිදු කර නොමැත.	ප්‍රායෝගික තත්ත්වයන් සැලකිල්ලට ගෙන ක්‍රියාකාරී සැලැස්ම සකස් කළ යුතු අතර සැලසුම් ප්‍රකාරව කටයුතු කිරීමට ද පියවර ගත යුතුය.
(ආ) අරමුදල සඳහා මාර්ගගත ගෙවීම් පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින් රුපියල් මිලියන 10 ක් ප්‍රතිපාදනය කර තිබුණ ද සමාලෝචිත වර්ෂයේදී එම කාර්යය ඉටු කර නොතිබුණි.	2024 වසරේ දී මාර්ගගත ගෙවීම් පද්ධතිය ස්ථාපනය කිරීම අත්හිට වූ අතර, ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු මාර්ගගත ගෙවීම් පද්ධතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව පවතී.	ප්‍රායෝගික තත්ත්වයන් සැලකිල්ලට ගෙන ක්‍රියාකාරී සැලැස්ම සකස් කළ යුතු අතර සැලසුම් ප්‍රකාරව කටයුතු කිරීමට ද පියවර ගත යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂය තුළදී භූගෝලීය දර්ශක 10 ක් ලියාපදිංචි කිරීමට අපේක්ෂා කර තිබුණ ද භූගෝලීය දර්ශක ලියාපදිංචිය සඳහා රජයේ ගැසට් පත්‍රයක් පළ කිරීම පමණක් වර්ෂය තුළ සිදුකර තිබුණි.	භූගෝලීය දර්ශක ලියාපදිංචිය 2025 වසරේදී ආරම්භ කර ඇති අතර භූගෝලීය දර්ශක අයදුම්පත් 02ක් ලියාපදිංචිය සඳහා ඉදිරිපත් වී ඇත.	ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාරව කටයුතු කිරීමට පියවර ගත යුතුය.

- | | | |
|--|---|---|
| <p>(ඇ) වෙළඳ ලකුණු අංශයේ ප්‍රකාශන හිමිකම් සම්බන්ධයෙන් වෙනම අංශයක් පිහිටුවීමට අපේක්ෂා කර තිබුණද එසේ වෙනම අංශයක් පිහිටුවීම වර්ෂය තුළදී සිදු කර නොතිබුණි.</p> | <p>ප්‍රකාශන හිමිකම් සම්බන්ධව වෙනම අංශයක් පිහිටුවීමට ඉදිරි වසර තුළදී ක්‍රියා කිරීමට හැකියාව ලැබෙනු ඇත.</p> | <p>ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාරව කටයුතු කිරීමට පියවර ගත යුතුය.</p> |
| <p>(ඉ) බුද්ධිමය දේපළ හා සම්බන්ධ අධ්‍යාපනික විඛිණයේ පටයක් ප්‍රචාරය කිරීමට රු.මිලියන 1 ක් ඇස්තමේන්තු කර තිබුණද වර්ෂය තුළදී ශක්‍යතා අධ්‍යයනයක් සඳහා නිලධාරියකු පත්කිරීම පමණක් සිදුකර තිබිණි.</p> | <p>වෘත්තීය මට්ටමේ කාලීන සහ ගුණාත්මක අධ්‍යාපනික විඛිණයේවක් ආයතනය වෙනුවෙන් නිර්මාණය කර ගැනීමට ඉදිරි වර්ෂයක දී කටයුතු සිදු කරනු ලැබේ.</p> | <p>ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාරව කටයුතු කිරීමට පියවර ගත යුතුය.</p> |
| <p>(ඊ) තාක්ෂණ හා නවෝත්පාදන සහය මධ්‍යස්ථානය (TISC) පුළුල් කිරීමට හඳුනාගත් ආයතනවල ඇති විද්‍යා සම්පත් මධ්‍යස්ථානවල නව තාක්ෂණය හා නවෝත්පාදන සහය මධ්‍යස්ථාන 02ක් පිහිටුවීම, TISC කාර්ය මණ්ඩලය සඳහා ඉගෙනුම් පටිපාටි 02 ක් පැවැත්වීම හා එහි වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම අපේක්ෂා කර තිබුණද වර්ෂය තුළදී එම ක්‍රියාකාරකම් සිදුකර නොතිබුණි.</p> | <p>TISC මධ්‍යස්ථාන ආරම්භ කිරීම ඉදිරි වසරේ දී සිදු කිරීමට අපේක්ෂා කරනු ලැබේ.</p> | <p>ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාරව කටයුතු කිරීමට පියවර ගත යුතුය.</p> |
| <p>(උ) කාර්මික දේපළ ස්වයංක්‍රීය පද්ධතිය නවීකරණය කිරීමට අදාළව IPAS - iv මෘදුකාංගය ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබූ නමුත් අදාළ කාර්යය සමාලෝචිත වර්ෂය තුළ දී ඉටුකර නොතිබුණි.</p> | <p>වර්තමානයේ භාවිතා වන IPAS හි පැරණි සංස්කරණය යාවත්කාලීන කිරීම සඳහා පවතින දෘඩාංග ධාරිතා ප්‍රමාණවත් නොවන අතර උක්ත මෘදුකාංගය ලබා ගැනීම සඳහා ලෝක බුද්ධිමය දේපළ සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කරනු ලබන ඩිජිටල්කරණ ව්‍යාපෘතියෙහි අවසන් අදියරේදී IPAS - iv වන සංස්කරණය ලබාදීමට කටයුතු කරන බව ලෝක බුද්ධිමය දේපළ සංවිධානයෙහි තාක්ෂණික විශේෂඥවරු දන්වා ඇත.</p> | <p>ප්‍රායෝගික තත්ත්වය සැලකිල්ලට ගෙන ක්‍රියාකාරී සැලැස්ම සකස් කළ යුතු අතර සැලසුම් ප්‍රකාරව කටයුතු කිරීමට ද පියවර ගත යුතුය.</p> |

4.2 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 40(1) වගන්තිය ප්‍රකාර අරමුදලේ අභ්‍යන්තර විගණනයක් සිදුකර හෝ අභ්‍යන්තර විගණකවරයෙකු පත් කර නොතිබුණි.	කාර්යාලයේ පුරප්පාඩුව පවතින අභ්‍යන්තර විගණක තනතුර දෙපාර්තමේන්තුව තනතුරක් නොවන බැවින් හා එම තනතුර ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයට අයත් තනතුරක් බැවින් අදාළ පුරප්පාඩුව සඳහා නිලධාරියකු අනුයුක්ත කර දෙන ලෙස ඉල්ලා ලිපි ගණනාවක් ලේකම්, රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත යොමු කර ඇත.	පනතේ විධිවිධාන ප්‍රකාරව අභ්‍යන්තර විගණකවරයෙකු පත්කර අභ්‍යන්තර විගණනයක් සිදු කළ යුතුය.